


13 ශ්‍රේණිය ගිණුම්කරණය 7 වන සතිය - ජුනි 22 සිට 26

නිපුණතාව මට්ටම - පිරිවැය හැසිරීම විග්‍රහ කරයි.

විචල්‍ය පිරිවැය -

- පරිමාව වෙනස් වීමට සමානුපාතිකව වෙනස්වන ඔෆ්නූම පිරිවැය අයිතමයක් විචල්‍ය පිරිවැය වේ.මෙය ආන්තික පිරිවැය ලෙසද හඳුන්වයි.


උදා-සෘජු ද්‍රව්‍ය ,සෘජු ශ්‍රම පිරිවැය,විකුණුම් මත කොමිස්



ස්ථාවර පිරිවැය -

- පරිමාව කොතෙකුත් වෙනස් වුවද පිරිවැය වෙනස් නොවේ නම් එම පිරිවැය ස්ථාවර පිරිවැයයි.

උදා - ගෙවල් කුලී ,රක්ෂණය ,වරිපනම්



කෙටිකාලීන තීරණ ගැනීම සඳහා ස්ථාවර හා විචල්‍ය වශයෙන් පිරිවැය වර්ග කරයි.

අභ්‍යාස

පහත පිරිවැය අයිතම ස්ථාවර හා විචල්‍ය වශයෙන් වෙන් කර දක්වන්න.

1.වාර්ෂික ගෙවල් කුලී රු.120,000

2.ඒකක 10000ක ද්‍රව්‍ය පිරිවැය රු.200,000

3.ඒකකයකට දෙන විකුණුම් කොමිස් රු.10

4.කාර්ය මණ්ඩල වේතන රු.60,000

5.බස් රථය සඳහා දහනය වූ ඉන්ධන රු.20,000

පරිමාව ඒකක 2000 සිට ඒකක 10000 දක්වා වෙනස් වන විට ,

1.මුළු විචල්‍ය පිරිවැය වක්‍රය

2.මුළු ස්ථාවර පිරිවැය වක්‍රය,වෙන වෙනම නිර්මාණය කරන්න.